

මධ්‍ය යාන්ත්‍රය නිමිත්තෙයේ
මානවවිද්‍යාත්මක ලක්ෂණ

සහ

මානවවංශ පුරාවිද්‍යාත්මක
හටුනතා

මධ්‍ය යාන්ත්‍රය නිමිත්තයේ මානවිද්‍යාත්මක ලක්ෂණ සහ මානවව්‍ය පුරාවිද්‍යාත්මක හැඳුනා කිලීම මෙහේ සිරිවර්ධන

හැඳින්වීම

ජනාචාසමය අර්ථයෙන් ගත්වීට වර්තමාන හොරෝවිපොතාන නාගරික ප්‍රදේශය සහ එයට අනුබද්ධිත ව යාන්ත්‍රය නිමිත්තයේ පිහිටි ග්‍රාමීය ජනාචාස මධ්‍ය යාන්ත්‍රය නිමිත්තයට අයත්වේ. එම ග්‍රාමීය ජනාචාස අතර ප්‍රාග්, මූල සහ මූල් එතිහාසික හා එතිහාසික යුගවලට අයත් සාධක ව්‍යාප්තියක් පෙන්වන ප්‍රදේශයක්වන කොක්ෂේබේ. කේත්දුකොට අරය කි.මී. 20 ක වෘත්තාකාර ප්‍රදේශයක් මෙම පරෝෂණයේ දී විමර්ශනය කිරීම සිදුකරන ලදී. මෙම කළාපයේ මූල එතිහාසික සහ එතිහාසික අවධින් සම්බන්ධ ව පුරාවිද්‍යාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීමේ දී දැනට පවතින ජනාචාස සහ ඒවායේ ව්‍යාසයකරන ජනයාගේ සංස්කෘතිය ද හැදැරිය යුතු ව පවතී. මෙම පරෝෂණයේ මූලික අරමුණ එසේ හැදැරිය හැකි ව පවතින සංස්කෘතියේ මූලික ලක්ෂණ කවරේ ද යන්න මානවිද්‍යාත්මක ප්‍රවේශයකින් පැහැදිලි කිරීම්, පුරාවිද්‍යාත්මක අර්ථනිරුපන වෙත සහයක් ලබාගනු වස් කුමනාකාර මානවව්‍ය පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් ප්‍රදේශයේ දැනට පවතින සංස්කෘතිය තුළින් ලබාගත හැකි ද යන්නත් විමසා බැලීමක් ය.

එ අනුව ලිපියේ පෙළ ගැස්ම පළමු වැන්න මානවව්‍ය විස්තරයක් ලෙස ද දේ වැන්න මානවව්‍ය පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් සඳහා ඇති ඉඩකඩ විමසා බැලීමක් ලෙස ද සංපුර්ණ වේ. පළමු වැන්න මානවව්‍ය විද්‍යාත්මක විශ්‍රායක් තෙක් වර්ධනය කිරීමට මෙහි දී අපේක්ෂා නොකෙරේ. මෙම අධ්‍යයනය සඳහා අහඹු ලෙස තෝරාගත් කාෂි ගම්මාන කිහිපයක් පමණක් පදනම්කර

ගෙන ඇත. කොක්ෂේබේ, රස්නකවැව, කුඩාගම සහ කල්පේ වැනි ගම් ඒ අතර ප්‍රධාන වේ. ඉදිරි අධ්‍යයන සඳහා ඇති ගක්ෂනාව මේ ඇසුරින් විමසාබලනු ලැබේ. මෙහි දී අදාළ ග්‍රාම නාමවලින් ම තොරතුරු ඉදිරිපත් කෙරෙනු ඇත. ලිපියේ අතිරිය වැදගත් ගැයි සැලකුණු කරුණුවල දී හැර සෙසු අවස්ථාවල ප්‍රදේශීලික සන්නිවේදන දත්ත නොදක්වන ලදී.

මධ්‍ය යාන්ත්‍රය නිමිත්තයේ සංස්කෘතිය

මධ්‍ය යාන්ත්‍රය නිමිත්තය යනුවෙන් මෙහි දී හු ගෝලීය පරිස්ථිතියක් තුළින් පැහැදිලිකල ද සංස්කෘතියේ ලක්ෂණ එම කළාපයට ලසු කිරීමක් මෙහි දී සිදුනොවේ. ඉදිරි පුරාවිද්‍යාත්මක පරෝෂණ මාලාවක පියවරක් වශයෙන් ප්‍රදේශයේ පවතින සංස්කෘතික ලක්ෂණ අතරින් කිහිපයක් මෙම පරෝෂණය තුළින් විමසාබලනු ලබේ. එහි දී මූලික තේමා වශයෙන් යැපීම් ආර්ථික රටාව, සමාජ පුරාවලිය, දානීත්වය සහ කුල තුළය, ඉඩම් හැකිතිය, ජන ආගම සහ විශ්වාස, සම්ප්‍රදායික දැනුම් පද්ධති ආදිය යම් තරමකට තෝරාගත් දැනුම ඇසුරින් විශ්‍රායකර ඇත.

ජන සංස්කෘතියකින් අධ්‍යයනයේ දී අප මූලික ව වටහාගත යුතු කරුණක් වනුයේ එය ගතික ලක්ෂණ නො අප්‍රිව දරණ බව ය. සම්ප්‍රදායික යැයි කිව හැකි ස්ථානයක නතර වූ ලක්ෂණ එහි නොමැත. 19 වැනි සියවසේ අගහායයට අදාළ ව කුවරකළාවියේ ග්‍රාමීය ජනාචාස පිළිබඳ ව එ වකට උතුරුමැද පළාත් දිසාපති සිටි ජේ. එස්. ඩික්සන් දැක්වූ අදහසක් මෙහිලා ගෙනගැර දැක්වී ඇති ය (Coomaraswamy, 1908: 03)

....(නුවරකලාවියේ
දේශපාලනීක තත්ත්වය
ලංකාවේ සෙසු ප්‍රදේශවලින්
වෙනස් ය) ඉංග්‍රීසි නීතිමය
සහ රජයේ පාලනය යටතේ
ලංකාවේ සෙසු ප්‍රදේශවල
ග්‍රාම සංස්කෘතිය තුමෙන්
වියැකෙන අනරුදු නීතිය
පෙරදිග සම්ප්‍රදායික එහි
පිවිතුරු සහ සරල
ආකෘතියෙන් තවමත්
නුවරකලාවියේ ගේ ව
පවතී.... ගම..... ආරයයන්ගේ
පැරණි ග්‍රාම පදනම්ව උරුම
ආදික ම පිවිතුරු බව දරයි.
නව පළාතේ දේශපාලනීක
පසුබිම සෞයාබැලීම සහ දැඩි
ප්‍රවේෂම අතිකය
වැදගත්වනුයේ තිබූම
වෙනසකින් මෙම පදනම්ය
වහා බිඳවැටිය හැකි
බැවිනි.....

වර්තමාන සමාජගත ආකල්පය අනුව
ගම යනු සම්ප්‍රදායික ලක්ෂණ සහිත,
මහාපරිමාණ කරමාන්තයාලා හෝ
වාණිජ ව්‍යාපාර රහිත, ගම්වැසියන්
යෙකියාවට වඩා සිය ඉඩම් සංවර්ධනයේ
යෙදෙන සහ අතිත දැනුම අඩු වැඩි
ලෙස සුරක්ෂිත වී ඇති යාන ගබඩාවකි
යන ආකෘතිය පවතී. නමුත් පැහැදිලි ව
අපට පසුගිය සියවසක ශ්‍රී ලංකාවේ ගම
පිළිබඳ ව සහ මෙම පර්යේෂණයට
අදාළ ලෙස වියලි කළාපීය ගම පිළිබඳ
ව සිදුකර ඇති අධ්‍යයන මස්සේ පෙනී
යනුයේ ක්‍රමික සමාජ වෙනස් වීමට එම
ජනාචාස අනුගත වී ඇති බවකි.
නිදුසුනාක ලෙස හොරෝවිපොතාන ප්‍රදේශයට බස් රථ ප්‍රවාහන මාධ්‍යයක්
ලෙස පැමිණියේ 1950 දෙකෙයෙන් පසු
ය. රස්නාකවැව වැසියන් එම බස් සඳහා
නිකවැව හන්දියට සැතුපූම තුනක්
පමණ යැමුව සිදුවිය. වර්තමානයේ
ගමට ම බස්රථ පහසුකම් ඇත.
ආසන්නත ම ග්‍රාමීය රෝහල
රත්මල්ගහවැව පවතී. රස්නාකවැව
විද්‍යාලය 1927 ආරම්භකර ඇත.

ප්‍රථාහන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන
අංශ තුනෙන් පමණක් ම වුව
සංස්කෘතියක විශාල වෙනසක් ඇතිකළ
හැකි වේ. එ බැවින් මානවවැව
පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක දී එම
කරුණ දැඩි ව සැලකීමට ගත යුතු ය.

යැපුම් ආරථික රටාව

පවුල් 180 පමණ ජීවත්වන රස්නාකවැව
ග්‍රාමයේ ප්‍රධාන යැපුම් ආරථිකය වනුයේ
වී ගොවිතැන සහ හේත් වගාව ය. යල
මහ කන්ත දෙක ම වගා කටයුතු සිදුවැව
ද යල කන්නයේ වගා කටයුතු වර්ෂාපතන රටාව අනුව තීරණය වේ.
අහස් දියෙන් වගා කටයුතු මූලික ලෙස
සිදුවීම එයට හේතුවයි. මහ කන්නය
සැපේතැම්බර 15 පසු ආරම්භ වේ. වගා
කටයුතු හා ජල පාලනය පිළිබඳ තීරණ
කන්ත රස්වීමේ දී ගනු ලැබේ. BG
352, 358 (සම්බා) ගොවී ජනතාව
දැනට වඩාත් ජනප්‍රිය ව නිතර
වගාකරන වී වර්ග වේ. මාස 3 1/2 හේ
දින 80 අස්වනු කාලයක් සහිත වී වර්ග
වඩාත් ප්‍රවලිත ය. කිරිගල්ලැවේ මහවැව
ප්‍රධාන ජල මූලයක් වේ. ප්‍රදේශය
යාන්මයේ ජල පෝෂක කළාපයට එය
අයන් ය.

මෙම ප්‍රදේශයේ හේත් වගාව ද සිදුවන
අතර එය මූල්කැටයා ක්‍රමයට සිදුවේ.
මූල්කැට යනු හේනක මැද කැබැලේලට
ව්‍යවහාර වන්නකි (සෝරත, 1956 : 747).
මී කැබේම ද ගම්වැසියන්ගේ ප්‍රධාන
ජීවනෝපායක් වගයෙන් පැවතුණු අතර
වර්තමානයේ නිරතවන පිරිස අල්පය
(මේ පිළිබඳ විස්තර සඳහා මෙහි ම
සම්ප්‍රදායික දැනුම පදනම් බලන්න). මේට
අමතර ව මීගවයන් සහ එළගවයන්
පාලනය ද වෙනත් සංඛ්‍යාත් ඇතිකිරීම ද
කුඩා පරිමාණයෙන් සිදුවේ. මීගවයන්
පාලනය ප්‍රධාන ජීවනෝපායක්
වගයෙන් පැවති බවට සාධක තිබේ.

සමාජ සම්බන්ධතා, යුතින්වය සහ කුල කුමය

මෙම මූලික පරේයේෂණය සඳහා දායකකරගත් ගම් අතර රස්නකවැව සහ කුඩාගම යන ගම් දෙකෙහි ආකෘතිය මෙහිලා සැලකීමට ලක්වේ. මූලික ව ම සඳහන් කළපුතු කරුණෙක් වනුයේ වියලි කළාපයේ ගම් කුළ සහ ගම් අතර ඇති සමාජ පුරාවලිය, යුතින්වය සහ කුල කුමය තවමත් යම් සංකීර්ණ ආකෘතියක් දරණ බව ය. එ බැවින් මධ්‍ය යාන්ත්‍රය නිමිනය ආක්‍රිත ව සිදුකරන එ වැනි අධ්‍යයනයක දී එක් එක් ග්‍රාමය පුදකලා ඒකක නොව අතිගය දුරස්ථා ගම් සමග පවා බැඳුණු ඒකක ලෙස හැදැරිය යුතු වේ. එ නම් මධ්‍ය යාන්ත්‍රය නිමිනයට පමණක් එ වැනි අධ්‍යයනයක් සීමාකිරීම උවිත නොවනු ඇත.

ප්‍රදේශයේ දැනට පවතින ජනාවාස තාක්ෂණික සංස්කෘතික අවධි කිහිපයක් යටතේ බිජිවූ බව හඳුනාගත හැකි ය. රුතුව වාරි ශිෂ්ටවාරය 13 වැනි සියවෙස් දී බිඳ්වැරීමෙන් පසු ව පැවතෙන වන්නිවරුන් සහ වන්නි වැද්දන්ගේ ජනාවාස මුල් ධාරාවට අයන් විය හැකි බවට හඳුනාගත හැකි ය. බැම්පිටවිහාර යැයි සැලකිය හැකි සාධක ද එම ගම්මාන ආක්‍රිත ව පවතින බැවින් මහනුවර සංස්කෘතික ආභාසය හෝ ජන ව්‍යාප්තියක් වූ බව සැලකිය හැකි සාධක ද වේ. මහනුවර රාජධානිය බිඳ්වැරීම සහ එයින් දශක කිහිපයක් පුරාවට සිදුවූ ව්‍යාකුළ තත්ත්වය හමුවේ පලා ආ උඩියටියන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට සංකුමණය වූ බවට සාධක පවතී. ඔවුන් විසින් ඇරුණු ජනාවාස මෙහි දැනට පවතින ජනාවාස රටාවේ තේ වැනි ප්‍රවාහය ලෙස සැලකිය හැකි ය. සිව් වැනි ව නව ගොවී ජනපද ව්‍යාපාර සමග ඇතිවූ ජනාවාස සැලකිය හැකි ය. මෙම වර්ගීකරණය දැනට දායා සාධක අනුව දක්වන ලද්දකි. ක්ෂේත්‍ර දත්ත ඇසුරින් තවදුරටත් එය පුළුල්කළ යුතු ව පවතී.

ප්‍රදේශයේ ඇති සමාජ ලක්ෂණවල සංකීර්ණතාවයට මෙම ජනාවාසකරණ රටාව පදනම් වූ බව සැලකිය හැකි ය. එය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට මෙහි දී අපේක්ෂා නොකෙරේ. නමුත් ප්‍රදේශයට අලුතින් පැමිණ ජනාවාස පිහිපුවාගත් ජනපිරිස් සහ පැරණි පිරිස් අතර සම්බන්ධය ද ගමක් කුළට අලුතින් පැමිණ පදිංචිවන්නන්ගේ සම්බන්ධය ද නිෂ්පාදන ක්‍රියාවලිය හා බැඳුණු කුළ කුමය ද ගමක් කුළ මුල් වැසියන්ගේ පරම්පරාවලින් පැවතෙන්නන්ගේ අයිතින් ද සිංහල, දෙමළ සහ මුස්ලිම් අයි වාර්ගිකයන් ලෙස ද ආයි වශයෙන් බහුවිධ අංශ ඉදිරි පරේයේෂණයක දී අවධානයට යොමුකල යුතු වේ. ප්‍රදේශයේ වාසයකරන දම්ල වාර්ගිකයන් සිංහල සංස්කෘතියට අනුගත ව ජීවත්වන නමුත් තම පෙළුපත් නාම දම්ල ආකාරයට ම පවත්වාගත්නා ස්ථාන හමුවේ. මුස්ලිම් සංස්කෘතියට සිංහල වාර්ගියන් අනුගතවීම සහ එහි විරුදාකෘතිය ද දක්නට ලැබේ.

මෙම සංකීර්ණ ජනාවාස - සමාජ සම්බන්ධතා පසුවීම පිළිබඳ පැතිකඩික් රස්නකවැව ග්‍රාමය ඇසුරින් පෙන්වාදිය හැකි ය. රස්නකවැව ග්‍රාමයේ ආරම්භය 1848 දේ වැනි නිදහස් සටන පැවති කාලය දක්වා දැවේ. 1848 නිදහස් සටනේ දී එයට ක්‍රියාකාරීව දායකත්වය ලබාදුන් පුද්ගලයන් හතර දෙනෙකු ලිඛිතානාය හමුදා අත්අඩංගුවට පත්වීමේ අවදානම හේතුකොට පැනගොස් ඇත. වනගත ව තිබූ හොරුව්පෙළානා ප්‍රදේශයේ වාසයකල වැදි පිරිසක් ඔවුන්ට රැකවරණය සපයා තම අඩවියේ වූ තවදුන් ව ගිය වැවක් සහ වෙනත් නටඹුන් සහිත ස්ථානයක ඔවුන් පදිංචි කරවා ඇත. මෙම ජනාවාසයේ මුල් ම වාඩිය තනා ඇත්තේ වැවේ ගල මත ය. වැවේ කඩවල වසා දමා පුරාණ වෙළ අස්වදේශ මොවුන් නැවත තම මුල් ගම්වලට ගොස් නිදහස් සටනේ යොදී තීවිතය බෙරාගත පිරිස ද කැද්වා පැමිණී බව කියුවේ. දැනට මෙම ගම් වාසයකරන පවුල් 132 පමණ වූ සියලු

දෙනා ඉහත පරම්පරා හතරෙන් පැවතෙන්නේය. එම පරම්පරා හතරට ආරම්භය ලබා දුන්නේය සහ ඔවුනගේ මූල් ගම් ප්‍රදේශ පහත ආකාරයට විස්තර වේ.

බුවුරාල - දුම්ලේ
රත්මල්ගහවැව ප්‍රදේශයේ
බුවපොත ග්‍රාමය

දුම්ණුරාල - කුරුණෑගල හා
දුම්ලේ අතර දුම්ණුගොල්ල
ග්‍රාමය

අැලගමුවෙරාල - කැකිරාව
තිබුවුවැවට යාබද ඇලගමුව
ග්‍රාමය

මත්තමගොඩරාල - මාතලේ
මත්තමගොඩ

රාල යන්න වැදගත් අයකු
ආමත්තුණයට යෙදන්නකි. මූල්
ජනපදිකයන් ඒ අනුව ප්‍රභු පවුල්වලින්
රැවති අය විය හැකි ය. එමෙන් ම
රස්නැකවැව වැසියන් ගොවීගම කුලයට
අයත් වූවෝ වෙති.

මවුන් පැමිණි ගම් ප්‍රදේශ අනුව ඔවුන්ට
ව්‍යාචාර වූ නම් තීරණය වූ බව
පැහැදිලි ය. දත්තදායක වූ හේරත්
මහතා මෙයින් බුවපොත පරම්පරාවට
අයත් අයෙකි. මෙම මූල් වැසියන්ට එහි
පදිංචිවීමේ දී අනුග්‍රහය ලබාදුන් වැදි
ජනතාව වන්නි මිනිසුන් නමින්
හැදින්වෙන අතර යාබද ව ඇති
ඇලපත්වැව වැනි ගම් ඔවුන්ගේ
ව්‍යාසධීම් වේ. වන්නි යනු වනයෙහි පිහිටි
ප්‍රදේශ යන අරුත්වන බැවින් වනයෙහි
මිනිසුන් ලෙස ඔවුනට වන්නි මිනිසුන්
යන්න ව්‍යාචාර වූ බව සැලකිය හැකි
ය.

වන්නි මිනිසුන් සහ මේ වැනි
පසුකාලීන ජනපදිකයන් අතර
පවතිනුයේ සංකීර්ණ සමාජ
සම්බන්ධතාවයකි. ප්‍රදේශයේ වනාන්තර
කිම් සහ ඒවායේ සම්පත් ලබාගැනීමේ
අයිතිය ද දෙවියන් සමග සම්බන්ධවන
ඇදිහිලි පැවැත්වීමේ අයිතිය ද වන්නි

මිනිසුන් සතු ය. මෙම සම්බන්ධය මත
සියලුවේ හෝ වෙනත් දේව ඇදිහිලි
කටයුත්තකට හෝ අදාල කපු රාජකාරිය
ඉටුකිරීමට වැදිජන පරම්පරාවට අයත්
අයකු වෙත ගොස් ආරාධනා කිරීම
සිරිනක් ලෙස තවමත් පවතී. මේ ගම්
වැසියකු ම ගොස් ආරාධනාවකර අදාල
කටයුත්තට අදාල උපකරණ ද රගෙන
පැමිණෙයි. පරහද ඇම, පටිරි දානය
පැවැත්වීම ආදි සියල්ල ම වන්නි
මිනිසුන්ට අයත් කටයුතු ය. බේල්පතා
අත්ත කඩා වන්නි දෙවී හෙවත් ගම්බර
දෙවියන්ට හාරවන්නේ ඔවුන් ය. පරහද
යනු ප්‍රසාදය හෙවත් පැහැදිලි යන
අරුත් සඳහා කතාව්‍යවහාරයේ යෙදෙන
වදනාක් ලෙස සැලකේ (සෝරත, 1956:
521). පරහද ලබාගනුයේ කොක්සබේ
ග්‍රාමයේ ඇති කදුගැටයකිනි. මේ හා
බැඳුණු සංස්කෘතිය ද විශේෂයෙන්
අධ්‍යයනයකළ යුතු ය.

ගොවීගම කුලයට අයත් ජන
පදිකයන්ගේ දේව යාතිකාවට වන්නි
මිනිසුන් සම්බන්ධවන ලෙසට ම ඒ
ගම්වල පැවත්වෙන හේවිසි වාදන
කටයුතුවලට ද වෙනත් ගම්වලින් පිරිස
සම්බන්ධ වේ. මෙම ගම්වල
පැවැත්වෙන උත්සවයන්හි ප්‍රධාන
ස්ථානයක් හේවිසි කණ්ඩායමට ලැබේ.

හේවිසි කණ්ඩායම කිහිපයක් මෙහි දී
මූලිකවන බව කියුවේ. ඒ නම් පාරුණව
කිහිපයක් ලෙස ය. ගලෙන්බැඳුණුවැව
සුදානා පණික්කියා කාණ්ඩාය,
ගල්කඩ්වල කුලුව පණික්කියා කාණ්ඩාය
සහ දියගස්මයිලැව අඩරා පණික්කියා
කාණ්ඩාය ලෙස ය. හේවිසි ආරාධනයේ
දී එක් කාණ්ඩායකට පමණක් හේවිසි
කිහිපයකට සිදුකෙරේ. කාණ්ඩාය
කිහිපයකට ආරාධනා කරනුයේ
උත්සවය පවත්වන්නාන්ට හේවිසි
තරගයක් බැලීමට ඇවැසි වූ විට ය. ඒ
එක් ගමක හේවිසි කණ්ඩායම වෙනත්
ගමකට පරාජය වීමට ඇති අකමැත්ත
හේතුවෙනි. ආරාධනාව පිළිගන්නා
කාණ්ඩාය එයට සහභාගිවන සෞජ්‍ය
කාණ්ඩාය ද විමසා තරගයට සුදානම්

වෙති. හේට්සිවල විනකරන පද සහ විනකපන පද ද ඇතැයි කියුවේ. හේට්සි කරුවන්ට ගාස්තු ගෙවනුයේ විවෘති. ගාස්තුව නියම කරනුයේ හේට්සිකරුවාය. ඒ වී හෝ හාල් සේරු 7, 14, 21 ආදි වගයෙනි.

ගම් අභ්‍යන්තරයේ පරිපාලනය මැතක්වන තුරු 1871 අංක 26 දරණ ගම්සහා පනතින් ඇතිකරන ලද ආකාරයට පැවති බව සැලකිය හැකි ය. වෙළ්විදානේ සහ ගමරාල යන තනතුරු ගමේ කාෂි කර්මාන්තයට සම්බන්ධ තීරණ ගැනීමේ දී මූලික විය. වෙළ්විදානේ හට ද ඔහුගේ සේවය වෙනුවෙන් අක්කර හායයකින් බුසලක් යැපීම ලෙස ලබාදෙනු ලැබේය. සමාජ බුරාවලිය තුළ මුල් ම ස්ථානය මේ වැනි තනතුරුදාරීන්ට හිමිවිය. ගමේ මුල් පදිංචිකරුවන්ගේ පරම්පරා වෙත සම අයිතියක් පැවති බවක් පෙනී යයි. පසුකාලීන සංකුමණිකයන් බොහෝවිට පහළ ස්තරයක ලා සැලකිණි.

දානීන්වය පැවැත්වීමේ දී කුලය වැදගත් ලෙස ම සැලකේ. ප්‍රදේශයේ ගම් ගණනාවක් කාෂි කටයුතු ඔස්සේ ම ඇතිවූ එවා බව පැහැදිලි ය. වැදි ජනතාව ජනපද ගතවීමෙන් ඇතිවූ ගම් ද වේ. ගමේ මුල් ජානපදිකයන් තම කුලය නො ඉදුල් ව පවත්වාගැනීම ගැන තරයේ සැලකිලිමත් වූ අතර තම කුලයට නැකම් කිව හැකි ගම්මාන සමග පමණක් විවාහ කටයුතු සිදුකරනු ලබයි. රස්නැකවැව වැසියන් ගොවිගම කුලයට අයත් පිරිසක්වන බැවින් ඔවුන් බොහෝවිට පළුකැටිවැව, වලහවිද්දවැව, පෙනියන්ගේකඩි,

මහකුණික්වැව,

වත්තේවැව, ගොනුහද්දනාව, කිරිකෙටුවැව, බණ්ඩාර උල්පොත, කළුපේ සහ මැකිවලාව වැනි ගම් සමග වැඩි සම්බන්ධයක් පවත්වති. ඇවැස්ස විවාහය ද මෙම ප්‍රදේශයේ පොදු කරුණකි. හේරත් මහතාගේ දේ වැනි දියණියෙන් ශ්‍රීයානි හේරත් විවාහවී ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරියගේ පුත්‍රයා වූ ඔබ.එම්.ඩී. කරලියද්ද සමග ය. මෙ වැනි නිදුසුන් නො අඩුව ඇත.

පරම්පරාවෙන් පරම්පරාවට නම යැමේ දී පියාගේ අවසාන නම දරුවාගේ වාසගම බවට පත්වන බව හදුනාගත හැකි ය. මැණික් හාමිගේ හේරත් මහතාගේ පියා කපුරාලගේ මැණික්හාමි ය (මව කේ. සින්නිලතනාය). ඔහුගේ පියා කන්දපුරාලගේ කපුරාලය. හේරත් මහතාගෙන් පසු ව මෙම නම යෙදෙන ආකාරය වෙනස් වී ඇත. මැතකාලීන උපැන්ත ලියාපදිංචි කිරීමේ හේතුවෙන් වාසගම ස්ථීර යෙදවුමක් වී ඇති බව හේරත් මහතාගේ නම දරුවන්ගේ දේ වැනි නම ලෙසින් ම යොදාගැනීමෙන් පෙනීයයි. වැඩිමහල් වූ බන්දමත් රාජපක්ෂ හැර සේසු අය ශ්‍රීයානි හේරත්, කලුයාණි හේරත්, සුනිල් වන්දසේම හේරත්, වසන්තා දැපානී හේරත් හා තුෂාර හේරත් යන නම භාවිතකරයි. කුඩාගම ධර්මලිංගම් මහතාගේ පරම්පරාවේ ආරම්භකයා ලෙස සැලකෙන් තම්බාවිදානේගේ පුත්‍රයා තම්බාවිදානේ විනයාගතම්වි ද ඔහුගේ පුතා විනයාගතම්වි සින්නයියා ද ඔහුගේ පුතා සින්නයියා ධර්මලිංගම් ද විය. ඔහුගේ දරුවන්වන සරස්වතී, තංගවේලු, සේල්වරාජා, රත්නාලිංගම්, සුන්දරලිංගම් සහ සිවරාජා යන අයට ධර්මලිංගම් යන නම මුල් නම ලෙස යෙදේ. මේ අනුව පියාගේ නම දරුවන් තම පෙළපත් නම ලෙස හාවිතකිරීම සිංහල සහ දෙමළ වාර්ගිකයන් අතර පොදු ලක්ෂණයක් ලෙස හදුනාගත හැකි ය.

සමාජ සම්බන්ධතාවයන්ගේ දී කුල මත පදනම්වූ සම්බන්ධය බුරාවලියකා ආකානිය ඇතිකළ ද වන්නි මිනිසුන් ලෙස හදුන්වන්නේ සහ උඩරට සංකුමණිකයන් අතර ඇති සම්බන්ධය බුරාවලියක් තුළ ස්ථානගතකළ හැකිදැයි ගැටුවක් පවතී. දැනට පවතින සාධක අනුව කිව හැක්කේ එම සම්බන්ධය අනෙක්නාය ගොරවය පවත්වාගතිම්න් දුරස්ථ ලෙස ජ්වත්වන දෙපිරිසක හුමිය හා බැඳී ඇති අයිතිය සම්බන්ධ ව තීරණය වන්නක් බව ය. මේ වැනි

කරුණු ඉදිරි පර්යේෂණවල දී සැලකිල්ලට ගත යුතු ය.

ඉඩම් භූක්තිය

වියලි කලාපීය ගමක පැවතිය හැකි ඉඩම් භූක්තියේ රටාව එ.ආර. ලිචි වැනි පර්යේෂකයන් විසින් පර්යේෂණ කරනු ලැබේ ඇති. දෙක කිහිපයක පසු ව එහි ස්වරුපය සලකා බැලිය යුතු ව පවතී. ප්‍රදේශයේ මූලික සරල කාෂි ජනාවාස ආරම්භවීමේ ආකෘතියක් ලෙස කුඩාගම සැලකිය හැකි ය. අක්කර 08 පමණ අස්වදීය හැකි කුඩා වැවක් කිරීමැටි බැමිමකින් සකස්කරන ලදුව මෙම ගමකි ආරම්භය සිදුවූ බවත් තම්බාවිදානේ නම් මුල් ම ගම්වැසියකු එහිලා මූලිකත්වය ගත්බවත් කියුවේ. කිස්කමේ හෙවත් පටිරිය ඉඩම නම් කොටස වැව පිටිවනිය ද අයත් කොටසක්වන අතර එය පොදු අයිතියට විය.

රස්නැකවැව ග්‍රාමයේ මුල් ආකෘතිය බොහෝ දුරට ශ්‍රී ලංකාවේ වියලි කලාපීය කාෂි ගම්මානයක පැවතී ආකෘතිය ම ගත්බව සැලකිය හැකි ය. ම කොටස තුනකින් සමන්වීත වේ. ඒ වෙළාගාව ගම, වෙළ පාමුල ගම සහ මැද ගම්මැදි වශයෙනි. වෙළ පාමුල මෙට පොල්වත්තේ ගම්මැදි යනුවෙන් ද ව්‍යාවහාර විය. මෙම කොටස් තුනේ ව්‍යාප්ත වී ගියේ ගමේ මුල් පදිංචිකරුවන් වූ පවුල් හතරට අයත් පිරිස ය. රස්නැකවැව දළ වශයෙන් අක්කර 320 පමණ කුණුරු පවතී. මෙයින් අක්කර 100 පමණ පුරාණ වෙළට අයත් ය. රස්නැක වැව ගම්වැසියන්ගේ ම මලගමක් ලෙස සැලකෙන උලපන්ගම අක්කර 75 පමණ වේ. මෙම ඉඩම් කිසිවකට ඔප්පු තැනිමුන් තොතාරිස් වෙත ලිවිමෙන් සහ පිණුරු මගින් අයිතිය පවත්වාගනිති. ගමේ පවුලකට දළ වශයෙන් අක්කර 04 පමණ භූමියකා හිමිකාරීත්වය පවතී. ඉඩම් භූක්තියේ ප්‍රධාන සාධකය පාරම්පරික හිමිකම වූවත් යම් ඉඩම්

ප්‍රමාණයකට ඔප්පු හිමිකාරීත්වය ද පවතී. හවුල් හිමිකම ඉඩම්වල ධානා එකිනෙකා අතර බෙදී යයි.

ඉඩම් භූක්තියට ම අදාළ වශයෙන් ප්‍රදේශයේ ගම බිජිවීමට බලපෑ සාධක ද සැලකිය හැකි ය. ජලය සඳහා ඇති ප්‍රවේශය මෙම ප්‍රදේශයේ ජනාවාසකරණ සම්බන්ධ ව මූලික වශයෙන් විමසීමට ගතුතු සාධකයක් විය හැකි ය. එය කෙමි කටයුතු සම්බන්ධයෙන් ඇති වැදගත්කම පැහැදිලි ය. නමුත් බිමට ජලය ගැනීමට ඇති උලපන් වෙත යම් ජනාසංකේෂණයක් තිබීමට හැකි ය. බිමට ජලය ගන්නා තිශ්වීත උලපන් කිහිපයක් ප්‍රදේශය ආශ්‍රිත ව ඇති.

රස්නැකවැව සහ ආශ්‍රිත වෙනත් ග්‍රාමයන්හි ජනාවාස රටාව අධ්‍යානය කරනවිට ඒ හා ආශ්‍රිත ව ඇති හින්න පිළිබඳ ව ද අවධානය යොමුකළ යුතු වේ. කරමක් උසැකි දිග කුදාවැටියක් හින්න යන නමින් හැදින්වෙන අතර එය ගමක් ස්ථාපනය වීමට සහ ස්ථාපිත වූ ගමක අවශ්‍යතා සැපිරිමේ ද වැදගත් වූ බව පෙනී යයි.

ප්‍රදේශයේ ග්‍රාම නාම උත්පන්තිය පිළිබඳ සැලකීමේ ද පාරිසරික හෝ වෙනත් ලක්ෂණයක් පාදක වූ බවට ද සාධක පවතී. තිදුෂුනක් ලෙස වර්තමානයේ කුකුලාබැදිදිගිලිය යන නමින් හැදින්වෙන ග්‍රාමය අතිනයේ කුකුලාබැදිදිගිලිය නම් වූ බවත් දිගිලිය යනු වැවෙන් ජලය ගලා එන කුඩා ඇලක් ලෙසත් විස්තර වේ. දිගිලිය යන්න ව්‍යාවහාර වනුයේ දික් වූ තැනි බිමට ය (සේරත, 1952, 415). කුදාමාකඩ ට සම්බන්ධ කුදාමාකඩ පිළිබඳ කතාපුවතක් වේ. පොතාන යනු තැනිමට ව්‍යාවහාරයක් (සේරත, 1956, 606).

ජන ආගම සහ විශ්වාස

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සැකැස්ම කුල මූලික වශයෙන් සිංහල බෙඳාඛ

ଆକାଶନିୟକୁ ଦକ୍ଷନାର ଲୋକେ. ତହିଁ ଦୈ
ବେଣୁଦ୍ଵୟ ଦର୍ଶନାଯ ଭୂଲିଙ୍କ ଉଦ୍‌ଦିରିପତ୍ରକରନ୍ତୁ
ଲାଦ୍ଦୁଳ ଲମ୍ବାଲମ୍ବାରଙ୍ଗେ ପାପତିନ ମହା
ସଂଚେକାଶନିୟକୁ ଲେଖି. ଲାଇ ଟିଂହଲ ବେଣୁଦ୍ଵୟ
ସଂଚେକାଶନିୟ ଯନ ନାମିଙ୍କ ଅପ ହାତୁଙ୍କାଲାମ୍ଭ.
ମେଯାର ଅନ୍ତିରେକ ଲ ଜନନୀର ଅନର
ଲମ୍ବାଲମ୍ବାରଙ୍ଗେ ପାପତି ଲିଖିବ ଲିଙ୍ଗବାସନ୍ତି
ସହ ହାଲିତଯନ୍ତ ଭୂଲାଦିଃକମ ସମଗ ମେନ୍ଦ ମ
ଲେନନାନ୍ ଆଗତିକ ପ୍ରପାଦ ସହ ସଂଚେକାଶନିକ
ପ୍ରପାଦ ସମଗ ତିରୁଲେମେନ୍ ହାତଗନ୍
ସଂଚେକାଶନିୟକୁ ଦ ଲେଖି. ଜନ ଆଗମ ସହ
ଲିଙ୍ଗବାସ ଯନ୍ତ୍ରଲେନ୍ ଲିଗ୍ରହଲିନ୍ତୁଙ୍ଗେ ମହା
ପ୍ରପାଦଙ୍ଗେନ୍ ଲେନ୍ ଲ ଲମ୍ବାଲମ୍ବାରଙ୍ଗେ
ପାତ୍ରିଙ୍କ ଆନ୍ତି ଲ ଲେନ୍ ସଂଚେକାଶନିକ
ଲକ୍ଷ୍ମୀଙ୍କାନ୍ତଙ୍କେ ଯ.

ගමේ විභාරයට තම කුණුරෙන් ලියදේදක් වෙන්කර එහි අස්වැන්න පි. වී ලෙස පුදානය කිරීමේ සිරිතක් වේ. පන්සල වෙතකරන වාර්ෂික පුජාව 'පුරා අල්ලනවා' යන නමින් හැඳින්වේ. පන්සලේ බහිරව උන්නානයේට ද වෙන ම පුජාවක් සිදුවේ. එය සිදුකරන්නේ පටිචියේදී ය. කැලෙන් ලිකපා 'පුරාවක්' හෙවත් වෙචත්‍යක ආකෘතියක් තනා කණු 16 මත නාංචා එය පාදකකර මෙම පුජාව පැවැත්වේ. හේවිසි සේල්ලං ආරම්භවනුයේ පුජාවට දින තුනකට පෙර සිට ය. පන්සලට පුජාව අල්ලනුයේ ඉර පායාගෙන එන අලුයමේ දී ය. කඩවර තොරණ ලග පුජාව තබා බහිරව දෙවියන්ට ආරාධනාවක් ද එහි දී සිදුවේ. පුජා බනක් ඉවීම ද එහි දී සිදුවේ. ගොවිතැන් අවසාන වූ පසු බණ පිංකම සිදුවේ. ප්‍රදේශයේ පැරණිත ම විභාරස්ථාන වශයෙන් ර්ස්මල්ගහවැව, හදාගල, මහකුඩාක්වැව හා රස්නකවැව ගම්වල ඇති විභාර සැලකේ. එක් ගමක බණ පිංකමක් සිදුකරන විට මෙම සෙසු ගම්වලින් පුජා පෙරහැරක් ඇල්ලීම හෙවත් පෙරහැරකින් පිරිස පැම්ණිම සිරිතයි. අනෙක් වසරේ බණ පිංකම වෙනත් ගමක පැවැත්වෙන අතර සෙසු ගම්මාන එයට සහභාගී වෙයි.

පටිටිය යනු ගම් පොදු වැඩව
වෙන්කල ස්ථානයයි. එහි පවත්වන

දානය පටිවිද්‍යාය නමින් හැඳින්වේ. රස්නකවැව යනු විහාරමහා දේවීය වාසයකල ගමක් බවත්, ඇය වෙනුවෙන් වාර්ෂික ව අප්‍රත් සහල් මංගලය පැවැත්වීමත් ගමවැසියන්ගේ සිරිත ය. කිරි ඉතිරිවීමත්, දුරැකු පොහොය එවනුවෙන් විශාල දානයක් දීමත් සිදුවේ. මෙයට පටිවිද්‍යාය යන නම ව්‍යවහාර වේ. දැනට ගමේ ප්‍රජා ගාලාව සම්පයේ ඇති සියඹිලා ගස ආක්‍රිත බිමකඩ මෙම පටිවිද්‍යාය දීම සඳහා යොදාගැනේ. වට්ටක්කා, කිරිහොඳී, සහ අගුණකොල විශේෂකර ඇති කොල වර්ගයක් දානයේ ප්‍රධාන ආහාර අතරට අයන් වේ. එක් ගෙදරකින් හාල් සේරුව බැහින් රස් කෙරේ. වී ලැබුණහොත් ඒවා විකුණා මූදල්කර අවශ්‍ය කටයුතු සඳහා ගැනේ. මෙම දානයේ මූලිකත්වය එවකට ගන්නා ලද්දේ ගමේ ගමරාල හෝ වෙළුවිදානේ විසිනි. පටිවි දානය දී එ දින හවසට මුට්ටි නැමිමේ මංගලය සිදුවන අතර එය වසර හතකට වරක් සිදුවන්නකි. පිරිමින් පමණක් සහභාගීවන මෙම කටයුත්තට හේවිසිකරුවන් පිටින් ගෙන්වනු ලබයි. වැස්ස ලබාගැනීම මෙය පැවැත්වීමේ මූලික අරමුණයි.

පරහද ගනුයේ කොක්ස්ලබේ කන්දේ සුවියෙෂ්ම ස්ථානයකිනි. දින හතක් ජේවී පමණක් පරහද භැරිම සිදුවේ. වැළිමුවපොතාන නම් යාබද ගමක සිටි අප්පුවැවේ පරම්පරාවට අයත් අනුමැතිරාල (කපුරාල) තම නාග පත්තිනි දේවාලයේ දී සර්පයන් ද්‍රූම්ට කළ මිනිසුන් පරහද යොදා සුවිපත්කල බව කියුවේ. 1956 වර්ෂයේ පුදේශයේ පැනිර හිය අත් කකුල් පැසවා සැරව ගලන වසංගත රෝගයක් පන්සල් පිරින් වතුර හා උක්කරාල අනුමැතිරාල විසින් සුවිපත්කරන ලදී. එහි දී අනුමැතිරාල කම්බලධෙවියන්ගේ උපකාර ලබාගත් බව සඳහන් ය.

පෙන්සල් බිමට අධිගාහිත බහිරවයන්
සිලින්නේය යන විශ්වාසය මත යමකට
පිහිටුරක්ෂාව ලබාගැනීමට
දෝගවාකන්දේ බහිරව

දෙවියන්වහන්සේගේ පිහිටිය යනුවෙන් පැමුරු ගැටයායි (පෝ.සන්. හේරන් මහතා,). මෙය වැදි ජනතාවගෙන් පැමිණී සංකල්පයක් ලෙස සැලකිය හැකි ය. කන්දේ දෙවියන්ට හාරවීම ඔවුන්ගේ සිරිතකි.

කුඩාගම පුජාව අතර කතරගම දෙවි, පුල්ලෙයාර දෙවි, මහාචිජ්‍යා දෙවි, එෂ්ට්වර දෙවි ආදහීමට ලක්වේ. පුදේශයේ කුඩාරුවලට පිහිටාරක්ෂාව සලසන දෙවියන් ලෙස විෂ්ඨු දෙවියන් සඳහා කිරී ආහාර පුජාවක් කරනු ලබයි. කම්බිලි දෙවියන් සහ හඳුන්තුමාර දෙවියන් ද පුදේශයේ වන්දනයට පාතු වේ. කම්බිලි දෙවියන් යක්ෂයකු ලෙස සැලකන ස්ථාන ද වේ. පහත දැක්වෙනුයේ කම්බිලි දෙවියන් හා සම්බන්ධ යාදින්නක කොටසකි. මෙය පුදේශයේ ඇති ගව පාලනයට සම්බන්ධ ව පවතින්නකි. එළඟරක්ෂා සහ මිහරක්ෂා වෙත කම්බිලි දෙවියන් තම බැල්ම හෙලා මුවුන් රැකදෙන ලෙස කරන ඉල්ලීමකි එ තුළ ගැබී වන්නේ (දත්ත දායකයා විසින් අපැහැදිලි ලෙස පැවසු ස්ථාන යටින් ඉරක් ඇද ඇත.)

....කම්බිලි දෙවියන් හට කියන්ව

සිල් අරං දේසේං සිට
ගොඩබසින්ට

කල්පවතින රට අල්ලන්ව කල්ප
ගණන් වැඩ සිටින්ට

ගල්නැව මුහුදේ තිබුවා දැක
මතුකරන්ව

කන්ද කතරගම සුරිදුගේ එරන්
තොරනෙ මුර කරන්ව

බැන්ද වයිර තිරියාගෙන උන්
කිරිපටියට යන්ව

කන්ද විතර හිටි ගවයගේ
මුරැල්ල.....හෙලන්ව

ඉත්දුනීල මැණික ලෙසට
කම්බිලි දිස්ටියට එන්ව

හිටියට මුර කදිරමලේ එරන්
තොරනෙ හිද සෞම්පොල

පැටියට බැරි නවන්තන්ච වස්සු
උපන්.....

කොටියට ඇති හාම්පුතෙක්
පිහිටවෙතොන් මල්බලි කළ

රිර යකා වැනි යකුන් සම්බන්ධයෙන්
වන යාදින්නක් ලෙස

තෙද රිර යක්කු

කෙළි පුදට එක්කු

යකුය බල දැක්කු

බැස වරෙව් තෙද රිර යක්කු

දිවිය වරමින් අවිය දරන්නයි

පත්තිනි වරමින් පන්දම ගන්නයි

මිහිකත් වරමින් පැදුර එලන්නයි

හැමදෙවි වරමින් පැදුර
දපන්නයි

අස්වහ, කටවහ සහ හෝවහ
නිසාවෙන් ඇතිවන උපදුව දුරලිමට
දෙනි කපන කළී කියනු ලැබේ

පියුමක් පොලවෙන්
පැන තැගලා සිට දෙරන
නටාගෙන එන්නේ

එපියුමෙන් අප මුනි රජ
සිටගෙන සිංහනාද කරමින්නේ

සිංහනාද බලයෙන් සියගත
බන්ධන යළි දෙදරා නටමින්නේ

..... මිහිකත අවසර දෙන්නේ

පත් අටකාන නොසිට
වරෙන්නේ

සත් දුන් කප බිලි පුද ගන්නේ

නෙතේ පට පඩුරුත්
ලබමින්නේ

වතේ නොසිට ම යන්ඩ
වරෙන්නේ

යකුන්ට දෙවියන් යාදිනි කිරීමෙන්
ආත්‍යරයන්ට ආරක්ෂාව සලසන අතර
යකුදුරා තම ආරක්ෂාව ද සලසා ගත
පුතුයෙන් "අට කොන සමය අකුලට
වරෝලා - වට එන යකෙකුට එන්න
නොදෙලෝ..... මට ආරක්ෂාවට
සිටපලෝ..." ආදි වශයෙන් යාදිනි කිරීම
ද සිරිත ය.

සම්පූදායික දැනුම් පද්ධති

සම්පූදායික දැනුම් පද්ධති තුළට
ජනගුරුතිය ව්‍යාවහාරයන් සියල්ල
අයත්කල හැකි ය. එ නම් ජනකතා,
ජනකථි (ත්‍රිඩා, රක්ෂා, යාත්‍යකර්ම,
තේරවිලි, උපදේශක, දරුනැලවිලි),
යාත්‍යකර්ම (ලෙඛ දුක්, කෘෂිකර්මාන්තය,
ද්වාරකර්ම, විවාහය, මරණය), ඇදහිලි
හා විශ්වාස (නැක්ෂත්‍යය, ග්‍රහයන් හා
යක්ෂ ප්‍රේත, කිලි, වස් දොස්, ආයිරවාද,
ඇස්වහ කටවහ, හෝවහ, සාප),
ජනලත්සව හා සැණුකෙකලි (විවාහ,
වැඩිවිය, අවමංගල, අලුත් අවුරුදු,
වෙසක්,) අධි විශ්වාස හා අහිවාරවිධි
(කිලි, පෙරනීමිනි, අනාගතය කීම, යන්තු
මන්තු), ප්‍රස්තාවපිරුළු, ආප්තෝපදේශ,
හාමා ලක්ෂණ, වාරිතු වාරිතු,
ජනවේදකම, ජනත්විතය, කළායිල්ප,
කෙම් තුම ආදි සියල්ල මේ යටතේ
අධ්‍යයනයකල පුතු ව පවතී.

ජනතාව අතර පවතින ජනකතා රෙසකි.
ජනකථා හා බැඳෙන වෙනත් සමාජ
වර්යාවන් ද පවතී. තිදුෂුනක් ලෙස
රස්නකවැව යනු විභාරමහා දෙවිය
වාසයකල ගමක් බව සලකන වැඩියේ
අය වෙනුවෙන් වාර්ෂික ව අලුත් සහල්
මංගලයක් පවතී. මෙය පටිචානය යන
නම්න හැදින්වේ. රස්නකවැව ග්‍රාමයේ
නාම උත්පත්තිය සම්බන්ධයෙන්

අදහසක් වනුයේ රස නොකැ වැව පසු
ව රස්නක වැව වූ බවයි.¹ එනම් මෙම
ගම බුදුන්ට කිසිවක් පූජා නොකර
ආහාර නොගත් බව කියුවේ. මෙයින් ද
කියුවනුයේ අලුත් සහල් මංගලයක්
වැනි සිරිතකි. පටිචානය දී පවත්වන
මුටටි නැශීමේ මංගලය වැස්ස
ලබාගැනීම එහි මුළුක අරමුණීන් සිදුවේ.
මේ අනුව ජනකතා වැනි ජනගුරුතික
ඇංග ගමක සෞජ්‍ය කටයුතුවලින්
වියුක්තකොට හැදැරිය නොහැකි ය.

දානය පැවැත්වෙන පටිචානය නම්න
හැදින්වෙන ස්ථානය ද වැදගත් වේ.
පටිචානය යන්න රුල, රංචුව යන්නට
ව්‍යවහාර වන්නකි (සේරත, 1956: 506).
රංචු ගැසී කටයුතුකරන ස්ථානය හෝ
සමුහයක් ලෙස එක්වන ස්ථානය යන
අර්ථයන් පටිචානය යන්න ව්‍යවහාර
වන්නට ඇතැයි සැලකිය හැකි ය.

පුදේශයෙන් පැවති සම්පූදායික දැනුම
පිළිබඳ අධ්‍යයනයේ දී මරිකාර කටයුතු
පිළිබඳ ව විශේෂයෙන් අධ්‍යයනයකල
පුතු ය. මරිකාර කටයුතු මෙම පුදේශයේ
පැවතුණු සුවිශේෂී ශිල්පයක් වේ.
කුඩාරකුන් ඇල්ලීමේ ශිල්පයා
මරිකරුවා යනුවෙන් හැදින්වේ. මිමිනි
හම් හා මුවදෙනගේ හම ගෙන වෙළුව
ඡික, දෙක, තුන හා හතරට අඹරා
'වරමන්ද' තනයි. වර යනු ඉරනවා යන
අරුන් ය. වෙළතුනේ වරමන්ද සාමාන්‍ය
ප්‍රමාණයේ සතුන් ඇල්ලීමට ද වෙළ
පහේ මන්ද ලොකු සතුන්ට ද
යොදාගැනීනි. මන්දේ එක් කොනකට
ගෝනකුගේ අගක දෙබල් කොටසක්
කෙක්කක් ලෙස සිරින ලෙස බදිනු

වෙනත් අදහසකට අනුව දුටුගැමුණු
රජ්‍යමාගේ කාලයේ සේනක නම්න
සේනවියෙකු වූ බවත් ඔහුගේ නම්න
සේනකවැව ලෙස හැදින්වුණු ගම එහි
නම් 'ශ' ලිපි දේශයකින් 'ර' බවට පත්වූ
බවත් කියුවේ. මැතක් දක්වා සේනක වැව
යනුවෙන් ලිපි පැමිණී බව ගමවායින්
දක්වති.

ලැබේ. මරිකාරයා සුදුසු දිනයක අඩ්‍යාලම් බලා ලැස්ති වී මද මිටි දෙකන් ගෙන ද්‍රව්‍යීමාට ඉස් ලණුව දමා උගේ ඇගේ එල්ලි කුළුහරක් රංවුවට ලං වේ. ද්‍රව්‍යීමා යනු කුළුහරකුන් ඇල්ලීමේ කටයුත්තට ම තුරුකළ මිගවයෙකි. මිගවයා කුළුහරක් රංවුව වෙතට ලගාවන විට ඔවුන්ගේ අවධානය එම සතාට යොමුවන මූත් ඉවත්වයන්නේ නැතු. මී හරකා ද කුමයෙන් කුළුහරක් රංවුවට ලගාවන විට මරිකාරයා කරනු ගැනීමේ බලමින් එම රංවුවේ සිටින කමන්ට ඇල්ලීමට අවශ්‍ය සුදුසු සන්ත්වයා ඉලක්කකර ගනී. ඒ බොහෝ විට රංවුවේ සිටින සවීමන් විශාල ම සන්ත්වයා ය. එම සන්ත්වයා තම අවධානය මිහරකාට යොමුකර සිටින අතරතුර රහස් ම කුළුහරකා වෙත ලංවන මරිකාරයා මදුවක් ගැසු මද්ද උගේ ඉදිරිපාදයකට ඉදිරියෙන් තබාගෙන සිටී. තම අවධානය වෙනස් ව සිටින සතා පාදය එසැවූ විගස මද්ද එයට ඇතුළු කරයි. අනතුරු ව මද්ද තදවන මන්තරය මැතිරීමට ගනී. අනපේක්ෂිත සිදුවීමෙන් කළබලවන කුළුහරකා දිවයයි. මන්දේ ඉතිරිකොටස වෙළුවක් ලෙස ඔතා පටවල් තුනකින් බැඳ ඇතු. කුළුහරකා දිවයන විට මෙම වෙළුව විසිවි විත් උගේ ම ගෙරිරයේ වදී. මෙයින් බියට පත්වන උෂ වඩ වඩාත් වේගයෙන් දිවයයි. තමා මද්ද දැමු සන්ත්වයා ප්‍රමාණවන් ලෙස දිවීමෙන් හෙමිබන් වී ඇතැයි සිතන මරිකාරයා වරපට කැබෙන මන්තර සහ අගදැළනය මන්තරය මතුරයි. වරපට කැඳී මද්ද දිගහැරී එහි අග ඇති ගෙන අං කරුව යම් ගසක හෝ මූලක පැටලෙන අතර මද්ද ද ගස් අතර පැටලී කුළුහරකා නවති. මෙවන විට නැවතත් උපතුමයිලි වූ වෙත ලංවන මද්කරුවා ඉදිරිපය අනෙක් කකුලට දෙ වැනි මද්දක් දමා ගස් බඳී. මෙයාකාරයට කුළුහරකා අල්ලා ගැනීම සිදුවේ. ආහාරීම පාලනය කරමින් උෂ හිලැකර ගැනීම අනතුරු ව යෙදෙන්නකි. කුළුමීමාට යකෙකුගේ බැල්ම ඇති බවත් එ බැවින් කැලයෙන් ඉවතට ගෙන

මිනිස් වාසයකට රැගෙනයුමට උත්සහා කළහොත් මියයන බවත් ඔවුන්ගේ විශ්වාසයක් වේ. මෙම බැල්ම ඉවත්කිරීමට මැතිරු වනුර මුට්ටියක් ඉසීම සිදුකරයි. ලණුවට, ගසට මැතිරීම හා අතට මතුරා පිටට තැබීම ද සිදුවේ.

මරිකාරයා හෙවත් මදුකාරයා යනු අතිශය අවධානම් කටයුත්තක යෙදෙන්නෙකි. අවධානම් දේ යන අරුන ඇති මරියා යන්නෙන් මරිකාරයා යන්න බිඳිගත්තෙකැයි සැලකේ. මරිකාරයා තම කටයුත්ත සාර්ථක ව කළපසු පොල්කිර බනක් උයාදීම සිරිතකි. ධර්මලිංගම මහතා ලබාදුන් තොරතුරු අනුව මරිකාර කටයුතු සඳහා හාවිතවන වරමද නිපදවන ගම් වෙන ම තිබේ ඇතු. ගල්කඩවල යනු එබදු ගමක් ලෙස සඳහන් වේ.

කුළුමීමා බැඳෙන මන්තරය ලෙස "කයිසුවු කාල්පවු කුප්‍රවාසුවු කන්දස්වාමියානේ පුවුවු" ලෙස ද "අංගතරි මුගතරි කොම්බොක්ස්ක් වල්ලිඡමීමා කරි" යනුවෙන් මදුවේ ගැටය කැබෙන මන්තරය ද වේ.

"ජාතාභාර කි බරුසලාම් කාමිකාම් තුලාහන්ති දේස්මේ" යනුවෙන් අලින් උදෙසාවන මන්තරයකි. ඇතින්නී, හැඹින්නී සහ යකින්නී සමග ගැටීම අවධානම් බව ගම්වැසියන්ගේ විශ්වාසය වේ.

ගමේ බොහෝ නිවාසවල එවකට වරුව සහ අවුව පැවතිනි. වරුව හෙවත් වී බිස්ස යනු පිදුරු වෙණි අභිරා එය වටයක් ලෙස තබමින් මැදට වී පුරවා අනතුරු ව පිදුරුවලින් ම වසා වී කළ තබාගන්නා ස්ථානයකි. මෙය වී තැබීම සඳහා ම කණු මත වටකුරු කොට සඳහා මුලින් සිහින් උඩින් මහත් පෙට්ටි වෙශේසක් ලෙස විස්තර වේ (සෝරත, 1956 : 865). මෙය නිවෙසන් පිටත ඉදිවිය. අවුව යන නිවස තුළ තනාගන්නා ස්ථානයකි.

මී කැඳීම ද ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායක් වගයෙන් පැවතුණු අතර

වර්තමානයේ නිරතවන පිරිස අල්ප ය. මේ කැඩීමට යන්නෙක් භුද්‍යලාව තොයති. ඒ සඳහා නිතර ම කිහිපදෙනෙකු එකතුවන අතර වනාන්තරය තුළ දී එකිනෙකා ගමන්කරන බව ඇසෙන මානයෙන් ගස් ගස්මින් මේ සෞයමින් යති. ගස් ගැසීම යන එකිනෙකට ලබාදෙන සංඝාවකි. ගසකට එක් පොරෝ පහරක් ගැසීමෙන් තමන් යාබද ව ගමන් කරමින් සිටින බව ද තේ වරක් ගැසීමෙන් මේ වදයක් හමුව බව ද සංඝා කරති. කැඩු මේ වදයෙන් කොටසක් වන්නියේ බණ්ඩාර දෙවියන්ට තබා සෙසු කොටස මූලකිරිවැල්වලින් තනාගන්නා වට්ටුවකට අපුරා හෝ ලෙළ කැටවලට දමා ගෙනාත්තු ලබයි. වලභා හෙවත් ගමයා මෙම මේ කැඩීමේ ගමන් දී ගැමියන් ව හමුවිය හැකි බලවත් ම ආන්තරාවයි. ගෝපු ගා පතින වලභාට ඩියවන ගැමිය අතින් වලභා පොරව උදුරාගන්නා බැවින් දෙවන්ත ඔහු වෙත ලැගාවීමට පෙර යාබද ව සිටින සගයන් වහා දිව ආ යුතු ය. ඒ ගැමියන්ගේවන දිවිය හා බැඳුණු අත්දැකීමෙන් ආ ව්‍යාචභාරයන් ය. මේ කැඩීම හා සම්බන්ධව ම කිවුපුතු කරුණක් ඇත. ඒ මෙම කළාපයේ මූල් වැසියන් පිරිසක් ලෙස සැලකෙන වන්නිවරුන්ට වනයේ ඇති මේ කැඩීමේ හැකියාව සහ අයිතියයි. කාශීල්‍යම්වාසීන් හට වනයේ මේවද හඳුනාගැනීම දුෂ්කර කාර්යයක් යුත්ත වන්නිවරුන් ඒ සඳහා සුරබවක් දක්වනාවා මෙන් ම පොදුවේ සියලු වනාන්තරවල ඇති මේ කැඩීම තම අයිතියක් ලෙස ද ඔවුන් සලකති.

කාශී කෙම් ලෙස සිවුරු රෙදිකඩක් ගෙන වතුරේ ඔබා මූටිරියකින් කුණුරේ ඉසීම සිදුකරයි. මහකන්නයේ වගාව සැප්තැම්බර 15 වනවිට කොටන්න ගන්නා අතර හාරමඟේ වැස්ස සමග වගාවේ ඉදිරිකටයුතු සිදුවේ. මූවපංගම, මූදුකිරිවැල්, සුදුවැරී, ඉලංකාලියං වැනි එම වර්ග හාරමාසේ වී ලෙස සැලකේ. ජනවාරි 15 පමණ වනවිට ගොයම් කැපීම සිදුවේ. වගාවේ දී හාවිතවන නගුල් අතර සිංහල නගුල සහ දෙමළ

නගුල යැයි වර්ග දෙකකි. දෙමළ නගුලෙන් වැඩියෙන් පස් යටත හාරා ගත හැකි බව සැලකේ. කමත සකස්කිරීම සාමාන්‍යයෙන් වියලි කළාපයට පොදු ලක්ෂණ ම දරයි. කමතේ මැදුවලට හිරස්ස වැළක්, හක්ගෙඩියක් දමා ගොයම ඇද දැමීම සිදුවේ.

එකිනෙකට වෙනස් දැනුම් පද්ධති මෙම අධ්‍යයන පුද්ගල තුළ පැවති හැකි බවට සායන පවති. මේ වැනි දැනුම් පද්ධති අධ්‍යයනයේ දී සාපේශ්‍ය ව ජනාචාසකරණයෙන් පැරණි ගම් තුළින් දත්ත ලබාගත හැකිනම් ඒවායේ ප්‍රයෝගික හාවිතය ද හඳුනාගත හැකිවනු ඇත.

මානවවංශ පුරාවිද්‍යාත්මක හ්‍යෝතා

පුරාවිද්‍යා අධ්‍යයන යනු ඇත්ත වශයෙන් අවසාන වූ කාර්යයක් ලෙස සැලකෙන අතර එයට මානවවිද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය බව සන්තතික පුරාවිද්‍යා ප්‍රවේශයන්හි දී අවධාරණය විය. සාදාඡ්‍යකරණ හේතුදැක්වීම් මගින් වර්තමාන ද්‍රව්‍යාත්මක සංස්කෘතිය හා ඒ සමග බැඳුණු සංකල්ප අතිතයට අයන්කිරීම මෙම ප්‍රවේශයේ දී ගත් එක් මගකි. යාන්ත්‍රය නිමිනායේ පුරාවිද්‍යා අධ්‍යයන සහ මානවවංශ විද්‍යාත්මක ප්‍රවේශ එකට එකකාව මානවවංශ පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් ගැනීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ මානවවංශ පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ව සැලකීමේ දී ඒවා බොහෝවේ ප්‍රාග් ඉතිහාසය පැහැදිලි කිරීම සඳහා සහ එතිහාසික ග්‍රාමීය කාශී සමාජ පිළිබඳ ව පැහැදිලි කිරීමේ අරමුණින් පිළිවෙළුන් වැදි ජනතාව සහ තුනන කාශීසමාජ අධ්‍යයන කිරීමේ ප්‍රවේශයක් ගෙන ඇති බවක් පෙනී යයි. නමුත් එහිලා ඉදිරිපත්කළ හැකි මූලික විවේචන කිහිපයක් වේ. විශේෂයෙන් වැදි ජනතාවගේ මූලික වනගත ලක්ෂණ පෙන්නුම් කෙරෙන

සෙලිය්මාන්වරුන්ගේ පර්යේෂණය හැර වෙනත් සමගාමී සාදාගුකරණයක් ගොඩනැගිය හැකි පදනමක් නොමැතු. එමෙන් ම ග්‍රාමීය කාමිසමාජ පිළිබඳ ව කරනු ලැබේ ඇති පැහැදිලි කිරීම ද මූලික සංකල්ප ඉදිරිපත්කිරීමක් හැර පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් රහිත වුවකි. (මෙම විවේචනය සමාජ පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් ගෙන ඇති පර්යේෂණවලට අදාළ නොවන්නකි. නමුත් මේ රට මානවවාග පුරාවිද්‍යාත්මක ප්‍රවේශය යන ප්‍රවේශයකින් පැහැදිලි කරනු ලැබේ ඇති පර්යේෂණ සියල්ල ම මෙන් එම ප්‍රවේශයේ ඇති මූලික ත්‍යායික සංකල්පවලට පටහැනි ය).

මෙහිලා උත්සහා කරනුයේ පර්යේෂණ ප්‍රදේශයේ ඉදිරි පුරාවිද්‍යාත්මක පර්යේෂණ ප්‍රවේශයක දී පර්යේෂකයන්ට තම ද්‍රව්‍යාත්මක නියැදි අර්ථනිරුපනය කිරීමේ දී මත්‍යිය හැකි ගැටුපු ලෙස උපකල්පනය කෙරෙන කරුණු වෙත මානවවාග පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් ලබාගැනීමේ හවියනාවයක් ඇති බව පෙන්වුම් කිරීම පමණි. මෙය ක්ෂේත්‍රය දත්ත සමග ම පරීක්ෂා කළයුතු අදහසකි. ක්ෂේත්‍රයේ දී පරීක්ෂාකළ හැකි මූලික ප්‍රවේශ තුනක් මෙහි දී මූලික අධ්‍යයන මගින් යෝජනාකළ හැකි ය. එ නම් මැටි බදුන් අධ්‍යයනය, වරිවිව් නිවාස තැනීම - විනාශ වී යුම සහ ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය සම්බන්ධ දැනුම් පද්ධති හා මානව පරිසර අනුවර්තනයන් ය. මෙවලම්, දඩියම් තුම, ආහාර රටාව ආදිය ද අතිරේක ව පරීක්ෂාවට ලක්කළ හැකි මූලික තේමා ලෙස හඳුනාගත හැකි ය.

මැටි බදුන් අධ්‍යයනය

එතින්හායික යුගයට අයන් ජනාවාස ගොඩැලිවලින් නො අඩුව ලැබෙන පුරාකෘති විශේෂයන් මැටි බදුන් මෙතෙක් ශ්‍රී ලංකාවේ අධ්‍යයනයකර ඇත්තේ වර්ගීකරණ - තාක්ෂණික පදනමක් දක්වා පමණි. එයින් හෙළිවන

සමාර්ථය නිතර එක් සංස්කෘතික අවධියකට ලසු කරනු ලැබේ ඇතේ. එ කුපුරනු මැටි බදුන් සංස්කෘතිය, රතු මැටි බදුන් සංස්කෘතිය අයදී වශයෙනි. මෙම එක් මැටි බදුන් සංස්කෘතියකට අයන් අවශේෂවලින් කියුවෙනුයේ බදුන් ස්වරුපය, උපයෝගීතාවය (?) සහ කාලවකවානුව පමණ ද? එයින් ඔබබට එය සමාජ පුරාවලි හෝ ආයතන හඳුනාගැනීමට හෝ වෙනත් ගැටුපුවක් වෙත ප්‍රවේශයක් ගැනීමට හාවිතකළ නොහැකි ද? ලොන්ගේකාර සහ වෙනත් අය විසින් ඇමරිකානු ප්‍රවෙබිලෝවරුන්ගේ මැටි බදුන්වලින් හෙළිවන ගිල්ප ග්‍රේණි, පරමිපරා සහ දැනුම පරමිපරාවෙන් පරමිපරාවට යැම සම්බන්ධ ව සිදුකර ඇති පර්යේෂණය ජාත්‍යන්තර ව ගත්වීට එ වැනි එක් පර්යේෂණයකි (Longacre et al: 1991).

මූලික ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් යෝජනා කරනුයේ පුරාවිද්‍යාත්මක කැනීම් සහ ගැවීමෙන් මගින් හමුවන මැටිබදුන් අර්ථනිරුපනයට මානවවාග විද්‍යාත්මක දත්ත පිටුවහලක්කර ගත හැකි බව ය. මෙහි දී මේ අතරින් මැටි බදුන් පිළිබඳ තොරාගත් නියැදි කිහිපයක් ඇපුරින් පරීක්ෂාකරන අතර ප්‍රදේශයේ ගැවීමෙන් හෝ කැනීම් මගින් අනාවරණයකර ගන්නා මැටි බදුන් අවශේෂ විශ්ලේෂණයකර අර්ථනිරුපනය කිරීමට එය ප්‍රවේශයක් ලෙස හාවිතකිරීමේ ඇති හැකියාව විමසාබැලිය යුතු ය. නිදුසුනක් ලෙස රස්නැකවැවට මැටි බදුන් සම්පාදනය කරනුයේ ඇතාවැළුණු වැව ග්‍රාමයෙනි. එහි නිෂ්පාදකයෙන් තම නිෂ්පාදන රැගෙන ගම්වලට පැමිණෙන අතර අවශ්‍යකරන දී ඇණවුම්කර ද ලබාගත හැකි ය. මැටි බදුන් නිෂ්පාදනය විශ්ලේෂිකරණය වූ සංකල්ප - තාක්ෂණික යොදුවුමක්වන බැවින් සහ එය පරමිපරාගත ව පැවතෙන බැවින් මැටි බදුන් නිෂ්පාදනයේ යම් එකාකෘතික ලක්ෂණ කිඩිය හැකි ය.

පුරාවිද්‍යා විමර්ශනවල දී මූලික වශයෙන් මැටිබදුන්වල තාක්ෂණය,

උපයෝගීතාවය හා ගෙලිගත ලක්ෂණ යන ත්‍රිවිධ මානයන් අවධානයට ලක්කේරේ. ඒ මගින් ඒවා හාවිතකල මිනිසුන්ගේ කාලය, අවකාශය, සමාජය, ආර්ථිකය හා සංකල්පීය පසුබීම භදුනාගැනීමේ ප්‍රයත්නයක් ගනු ලැබේ. මෙහිලා ඒ සම්බන්ධයෙන් මානවව්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ගතිමින් මෙම ප්‍රයත්නයන්ට මැටි බදුන්වල ඇති හැඩය හා හාවිතයට අදාළ ගුණාග හැදැරීමෙන් ලබාගත හැකි දත්ත ප්‍රමාණය පිළිබඳ ව විමසා බැලේ. පුරාවිද්‍යාත්මක සන්දර්භයකින් හමුවන මැටි බදුන් කැබැල්ලකින් එහි හැඩය පිළිබඳ ව අදහසක් ලබාගත හැකි ය. යම් හැඩයක් සහිත බදුනක වූ උපයෝගීතා කවරේ ද? ද්‍රව්‍යාත්මක අවශේෂ සහ එය ගොඩනගන වර්යාව අතර සම්බන්ධයක් ගොඩනැගීම එයට පිළිතුරක් සෙවීමේ ප්‍රවේශයක් වේ (Jarvenpa and Brumbach, 1983; 174). මානවව්‍ය පුරාවිද්‍යාත්මක මැටි බදුන් අධ්‍යයනය (Pottery ethnoarchaeology) යන විෂය බවට පත්වන්නේ එයයි (Longacre et al, 1991; Lindahl and Matenga, 1995; Stark et al, 2000; Shrotriya, 2007).

හැඩය සහ උපයෝගීතාවය - මැටි බදුනක හැඩය තීරණය වනුයේ එහි උපයෝගීතාවය අනුව ය. තිදසුනක් ලෙස මැටි බදුනක යමක් බහා එය තැනකින් තැනාකට ගෙන යා යුතුවේ නම් එහි අදාළ අවශ්‍යතාවයට අනුව මුවවිට හෝ ගෙල හැඩ ගැස්වීමක් හෝ අල්ප වැනි කොටස් එක් කිරීමක් කළපුතු ය. මේ වැනි හැඩ - උපයෝගීතා සම්බන්ධතා ගණනාවක් පවතී.

බදුන් හැඩය - මධ්‍ය යාන්ත්‍රය නිමිනයේ මැටි බදුන් සම්බන්ධයෙන් කෙරෙන මෙම අධ්‍යයනයේ දී මැටි බදුන්වල වර්ගීකරණ පදනම වශයෙන් හැඩය

යොදාගත හැකි ය. මේ සඳහා යොදාගත හැකි උවිත ආකෘතියක් වශයෙන් අනා ජෙපර්චි (1954) විසින් සකස්කරන ලද සරල ජ්‍යාමිතික හැඩ විශ්ලේෂණය යොදාගත හැකි ය.

මැටි බදුන්වල අධ්‍යයනයකළ යුතු කාණ්ඩාකික පරාමිතින්

1980 දෙකායෙන් පමණ පසු මැටි බදුන් අධ්‍යයනයේ දී සැලකිය යුතු විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් කිහිපයක් පිළිබඳ දැක් අවධානයක් යොමු විය (Kotsou et al, 2002: 110).

1. හැඩය සහ ප්‍රමාණය ඇතුළත් ව රුපීය ලක්ෂණ.
2. හාවිතය විසින් මතුපිට වී ඇති වෙනසකම (දැලි තැන්පත්වීම, අගුරුණු කාබනික ද්‍රව්‍ය, දුර්වරණ වීම, අභ්‍යන්තර මතුපිට වළගැසීම).
3. හොතික සහ යාන්ත්‍රික ලක්ෂණ (ආලේපන හා නිමහම කිරීමේ ලක්ෂණ, උණුසුමට ඇති ප්‍රතිරෝධය, යාන්ත්‍රිකමය සවිමත් හාවය).
4. බදුන්වල ගේ ව ආරක්ෂාවේ ඇති දැහැරීම.
5. කාබනික අවක්ෂේපවල රසායනික විශ්ලේෂණය.
6. පරාග අධ්‍යයනය.
7. මැටි බදුන හමුණු පුරාවිද්‍යාත්මක සන්දර්භය සලකාබැලීම.

මෙම ප්‍රවේශයන්ගේ යම යම ලක්ෂණ මානවව්‍ය පුරාවිද්‍යාත්මක සැසදීම තුළින් තහවුරුකර ගත හැකි ය. ඒ අතරින් හාවිතය, හැඩය සහ ප්‍රමාණය සමඟ බැඳුණු කරුණු සලකාබැලීමක් ජේතුයේ දී පහසුවෙන්කළ හැකි ය. හාවිතමය වශයෙන් ගත් විට (ඉහත, 112),

1. දියර පිරිනැමීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහාවන බදුන්

2. මේස බදුන්
3. ඉවුම් පිහුම් බදුන්
4. දිගුකාලීන ගබඩා බදුන්

හැදැරිය යුතුය. මධ්‍ය යාන්ත්‍රය නිමිත්තයේ දැනට හාවිතයේ පවතින මැටි බදුන් අතරින් තෝරාගත් කුඩා නියැදියක් ශ්‍රී ලංකාවේ වෙනත් කළාප සමග සැසැදීමෙන් ඒවායේ පවතින කළාපය වෙනස්කම් මෙහි දී දක්වනු ලැබේ.


ගොඩනැගිලි ඉදිකිරීම සහ හායනය

ශ්‍රී ලංකාවේ එතිහාසික අවධියට අයන් ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් තාක්ෂණික පැහැදිලි කිරීමක් පුරාවිද්‍යාව තුළ සිදුකර ඇත. නමුත් එය ආරාමික සහ යම් රාජකීය ගොඩනැගිලිවලට සිමා වී ඇත්තේ දෘශ්‍ය පුරාවිද්‍යාත්මක සාධක එ පමණක්වන බැවිති. ග්‍රාමීය ජනාවාසවල වාස්තුවිද්‍යා ලක්ෂණ, ඒවායේ තාක්ෂණය සහ එ තුළින් දිය හැකි සමාජ පුරාවිද්‍යාත්මක අර්ථනිරුපන කවරේ ද? මේ සම්බන්ධයෙන් ගත් ප්‍රවේශ සඳහා උදාහරණ ශ්‍රී ලංකාව තුළ සුලඟ නොවේ. මානවව්‍ය පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් ගනිමින් මෙම කරුණ විමර්ශනය සඳහා ගත් ප්‍රයත්න තිබූණ ද එම අධ්‍යයන කිහිපයක ඇති සිමාව වනුයේ පුරාවිද්‍යාත්මක සන්දර්භයෙන් මත්‍ය ගැටලු විසඳීමක් වෙනුවෙන් එම ප්‍රයත්න පාදක නොවීමයි. කෙසේ වුවත් සරල වරිවිට කටුමැටි නිවාස ඉදිකිරීමේ සිට පාළාණ හාවිතයෙන්කළ ඉදිකිරීම දක්වා පුරාවිද්‍යාත්මක සන්දර්භයන්ට අයන් මධ්‍ය යාන්ත්‍රය නිමිත්තයෙන් හමුවිය හැකි සාධක අර්ථනිරුපනයට ප්‍රදේශයේ දැනට පවතින සම්ප්‍රදායික ජනාවාසයන්ගේ නිවාස ලක්ෂණ, ඉදිකිරීම් තාක්ෂණ සහ උපයෝගිතාවයන් ද ඒහා බැඳුණු කටුම්හ ලක්ෂණ ද



වාර්තාකිරීම වැදගත්වනු ඇත. එමෙන් ම වරිවිට කටුමැටි නිවාස නො ඉදෑල් කාර්ය ප්‍රසිංගයෙන් පුරාවිද්‍යාත්මක සන්දර්භයට එක්වීමේ දී සිදුවන සකස්වීමේ ක්‍රියාවලිය සහ හාවක්ෂණය වැනි ලක්ෂණ හැදැරිය යුතු ව පවතී.

මානව පරිසර අනුවර්තන



අධ්‍යයනයට පාත්‍රවන කළාපය දේශගුණික වශයෙන් ශ්‍රී ලංකාවේ වියලි කළාපයට ද, හු රුපමය වශයෙන් අඩතැනි කළාපයට ද, පාංශුමය වශයෙන් රතු දුෂ්‍රිරු පස් කළාපයට ද අයන් වෙත්. මෙම ලක්ෂණ සහ ප්‍රදේශය ආශ්‍රිත ව හා යාබද ව ඇති සම්පත් මූලයන් මූල්‍ය ජනාවාසකරණ යුතුයේ සිට බලපැමක්කරන ලද බව සැලකිය හැකිය. පවතින පරිසරයට අනුවර්තනය වීමත් සම්පත් මූලයන් පරිභෝෂනය කිරීමත් සම්බන්ධ ව වර්තමාන ජනසමාජ දක්වන ප්‍රවනතා අධ්‍යයනය කිරීමෙන් එතිහාසික අවධින්හි තිබූ ප්‍රවනතා අර්ථනිරුපනයට සහයක් ලබාගත හැකිවනු ඇත. හාරතයේ පර්‍යා ලබාගත්තා කුදා ආශ්‍රිත ව මහයිලා සුසාන ව්‍යාප්තියක් සහ මූල එතිහාසික ජනාවාස ව්‍යාප්තියක් වාර්තා වී ඇත. අධ්‍යයනට පාත්‍රවන කළාපයේ ද ආගමික ස්ථාන, සුසාන සහ වෙනත් සම්පත් මූලයන්ගේ ව්‍යාප්තිය සන්වය ඉහළ අයයක් ගන්නා බැවින් අනුරාධපුරයට සමකාලීන ව යම් ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයකින් ප්‍රදේශ පාලනය වූ බවට උපකල්පනයක් ගොඩනැගිය හැකිය. පරිසර අනුවර්තන සම්බන්ධයෙන් මිනිසුන් පෙන්වන ලක්ෂණ අධ්‍යයනය මේ වැනි උපකල්පනයක් පරීක්ෂා කිරීමේ ද යොදාගත හැකි මානවව්‍ය පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක්.





රුපය - වැව සහ හින්න - කුබාගම




රුප - කුමුරු යාය, වැව, විහාරය සහ හින්න - රස්නැක
වැව




රුපය - මි ගව පටිචියක් - කල්පෙ ග්‍රාමය






රුපය - රස්නැක වැව ග්‍රාමයේ පටිචිය








රුප - කුඩාගම වැව අසබඳ ඇති පුල්ලයාර දේවාලය, සියලු වෘක්ෂය සහ තේවා උපකරණ




රුපය - කොක්ලබේ ග්‍රාමයේ දේවාලයක්. ඉදිරියෙන් ඇත්තේ යහන ලෙස හැඳින්වන අංගයයි.




රුපය - අ - ඉදි අත්ත, ආ - ලබ කැටය, ඇ - ඉපල





රුප - වර්තමානයේ නිවාසවල හාවිත වන විවිධ මැටි බූන්



රුපය - මැටි බදුන් හැඩ සඳහා නිදසුන් - අකීලි



රුපය - මැටි බදුන් හැඩ සඳහා නිදසුන් - මුවටි



හේරත් මහතාගේ පරම්පරා සටහන

ආච්‍රිත මූලාශ්‍රය සහ දත්ත දායකයන්

1. සේරත හිමි, වැලිවිටියේ (සංස්.), 1952, ශ්‍රී ලංගල ගධිනෝරුය - පලමුවන හාගය, ගල්කිස්ස අහය ප්‍රකාශකයේ
2. සේරත හිමි, වැලිවිටියේ (සංස්.), 1956, ශ්‍රී ලංගල ගධිනෝරුය - දෙවන හාගය, ගල්කිස්ස අහය ප්‍රකාශකයේ
3. Coningham, Robin, 1994, Notes on the construction and destruction of ancient Sri Lankan buildings, *Living traditions: Studies in the ethnoarchaeology of South Asia*, ed. B. Allchin, Oxford and IBH Publishing Co. pvt ltd, New Delhi, pp. 69-82
4. Coomaraswamy, Ananda K., 1908, The Village Community and Modern Progress., *The Ceylon National Review, Vol. ii. No. 7.* The Colombo Apothecaries Co., Ltd.,
5. Jarvenpa, Robert & Brumbach, Hetty Jo., 1983, Ethnoarchaeological perspectives on an Athapaskan moose kill, pp 174-184, Arctic: *journal of the Arctic Institute of North America, Vol 36, No. 02*, June, Canada.
6. Kotsou, Dushka Urem, Kostas Kotsakis & Ben Stern., 2002, Defining function in Neolithic ceramics: the examples of Makriyalos, Greece, pp. 109-118, *Documenta Prehistorica XXIX, Neolithic studies 9*, University of Ljubljana, Slovenia.
7. Lindahl, Anders & Matenga, Edward., 1995, *Present and past: ceramics and homesteads, Studies in African Archaeology 11*, Uppsala University, Sweden.
8. Longacre, William A., James M. Skibo & Miriam T. Stark, 1991, Ethnoarchaeology at the top of the world: new ceramic studies among the Kalinga of Luzon, pp 4-15, *Expedition, Vol. 33, No. 01*. University of Pennsylvania, USA.
9. Shepard, Anna O., 1974, *Ceramics for the archaeologists*, Carnegie institution of Washington, Washington.
10. Shrotriya, Alok, 2007, Ceramic ethno archaeology and its applications, pp 1-10, *Anistoriton historical e-Journal, Vol. 10, no. 03.*
11. Stark, Miriam T., Ronald L. Bishop & Elizabeth Miksa, 2000, Ceramic technology and social boundaries: cultural practices in Kalinga clay selection and use, pp 295-331, *Journal of archaeological method and theory, Vol. 07, No. 4*. Plenum Publishing Corporation, New York.

පොද්ගලික සන්නිවේදන

1. කේ.එම්. අබේවරත්න, රස්නැකවැව, වලහවිද්දවැව
2. එම්. ලිලාවතී, 75, රස්නැකවැව, වලහවිද්දවැව
3. ඩි.ගිරි බණ්ඩාගේ පියසිරි, 61, රස්නැකවැව, වලහවිද්දවැව,
4. එස්. ජයතිලක, 68, රස්නැකවැව, වලහවිද්දවැව,
5. එම්. නෝරත්, 73, රස්නැකවැව, වලහවිද්දවැව,
6. සින්නයියා ධර්මලිංගම්, 80, කුඩාගම